

**ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා උපදෙස්**

- 1) ඉංග්‍රීසි කැපිටල් අකුරින් නිවැරදිව සම්පූර්ණ කරන ලද (I.M.35 හා I.M.35B) අයදුම්පත්‍රය.  
(අයදුම්පත් [www.srilankaembassy.fr](http://www.srilankaembassy.fr), [www.immigration.gov.lk](http://www.immigration.gov.lk) වෙබ් අඩවි වලින් හා තානාපති කාර්යාලයෙන් ලබා ගත හැක.)
- 2) 3.5cm X 4.5cm ප්‍රමාණයේ පැහැදිලි වර්ණ ඡායාරූප 4ක්  
(මුහුණ සහ දෙකන් පැහැදිලිව ප්‍රදර්ශනය විය යුතුය, ඇස් කණ්ණාඩි නොපැළඳ සිටිය යුතුය.)
- 3) වර්තමාන ගමන් බලපත්‍රය සහ එහි ඡායාරූප දැක්වෙන පිටුවේ සහ නිරීක්ෂණ පිටුවේ ඡායා පිටපත් 02 බැගින්
- 4) උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා එහි ඡායා පිටපත් 02 බැගින්. (පරිවර්තන භාරගනු නොලැබේ.)
- 5) ජාතික හැඳුනුම්පත සහ එහි ඡායා පිටපත් 02 බැගින්.
- 6) වලංගු වීසා බලපත්‍රයේ මුල් පිටපත හා එහි ඡායා පිටපත් 02 බැගින් (වීසා බලපත්‍රයක් තිබේනම් පමණක්)
- 7) නැතිවූ ගමන් බලපත්‍රයක් වෙනුවෙන් නව ගමන් බලපත්‍රයක් අයදුම් කිරීමේදී ගමන් බලපත්‍රය නැතිවූ බවට පොලිසියට කරන ලද පැමිණිල්ලේ මුල් පිටපත සහ එහි ඡායා පිටපත් 02 බැගින්.
- 8) කාන්තාවන් විවාහයෙන් පසු සැමියාගේ වාසගම ලබා ගනී නම් විවාහ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායා පිටපත් 02 බැගින්.
- 9) ගාස්තු:

N සහ M අංක දරණ පැරණි ගමන් බලපත්‍රය අයදුම්කරු සතු නම් යුරෝ 110/-  
N සහ M අංක හැර අනෙකුත් අංක දරණ පැරණි ගමන් බලපත් අයදුම්කරු සතු නම් යුරෝ 260/-  
ගමන් බලපත්‍රයේ මුල් පිටපත අස්ථාන ගතවී, ඡායා පිටපතක් අයදුම්කරු සතු නම් යුරෝ 260/-  
ගමන් බලපත්‍රයේ මුල් පිටපතක් හෝ ඡායා පිටපතක් අයදුම්කරු සතුව නොමැති නම් යුරෝ 335/-

**වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා උපදෙස්**

- 1) ඉංග්‍රීසි කැපිටල් අකුරින් නිවැරදිව සම්පූර්ණ කරන ලද (I.M.35 හා I.M.35B) අයදුම්පත්‍රය.  
(අයදුම්පත් [www.srilankaembassy](http://www.srilankaembassy), [www.immigration.gov.lk](http://www.immigration.gov.lk) වෙබ් අඩවි වලින් හා තානාපති කාර්යාලයෙන් ලබා ගත හැක.)
- 2) 3.5cm X 4.5cm ප්‍රමාණයේ පැහැදිලි වර්ණ ඡායාරූප 4ක්.(මුහුණ සහ දෙකන් පැහැදිලිව ප්‍රදර්ශනය විය යුතුය, ඇස් කණ්ණාඩි නොපැළඳ සිටිය යුතුය)
- 3) උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ විදේශයකදී උපන් දරුවෙක් නම් පුරවැසි සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපත් 02 බැගින්.
- 4) දෙමව්පියන් විසින් ආගමන විගමන පාලක වරයාට බලය පවරන ලද ලිපිය. (දෙමාපිය අත්සන්, ගමන් බලපත් වල සඳහන් ආකාරයට මෙම තානාපති කාර්යාලයේ නිලධාරියකු ඉදිරිපිටදී සිදුකළ යුතුය.)
- 5) දෙමව්පියන්ගේ ගමන් බලපත් වල ඡායාරූප දැක්වෙන පිටු සහ ළමයින් ගේ විස්තර සඳහන් වෙන පිටු වල ඡායා පිටපත් 02 බැගින්.
- 6) දෙමව්පියන්ගේ විවාහ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායා පිටපත් 02 බැගින්.

දරුවා රැගෙන පැමිණිය යුතු බව කරුණාවෙන් සලකන්න.

නිවැරදි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත සහ ඉහත සඳහන් අදාල ලියවිලි පෙරවරු 12.00 ට පෙර Room 01 වෙත ලබා දී අංකයක් ලබාගත යුතුය.